

සංඛ්‍යාතය:	BMGT E1055
විෂයය:	ව්‍යාපාර සඳහා ගණීතය
අරමුණ:	
සිංහලීන්ගේ මූලික ගණීතමය දැනුම දියුණු කිරීම හා ගණීතමය ඩිල්ප කුම හාවිතයට අදාළ වන විශ්ලේෂන හා තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කිරීම	
ඉගෙනුම් එල:	
කළමනාකරණ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන විවිධ වූ ගණීතමය කුම හඳුනා ගැනීම.	
ගණීතමය ඩිල්ප කුම හාවිතයෙන් කළමනාකරණ ගැටුපු විස්තර කිරීම.	
ඇෂානාන්තිව කළමනාකරණ ගැටුපු විශ්ලේෂනය හා විටරණය කිරීම.	
සුදුසු ගණීතමය කුම හාවාතා කර ව්‍යාපාර ගැටුපු විසඳීම.	
අත්තකරුගතය:	
සංඛ්‍යා පදනම්ති- තාත්වික සංඛ්‍යා රේඛාව, ස්වභාවික සංඛ්‍යා, ඉරවිවේ සංඛ්‍යා, ඔන්තේ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, පරිගණික සංඛ්‍යා, අපරිමිය සංඛ්‍යා, තාත්ත්වික සංඛ්‍යා, විශ්ච ගණීතය - සාධික, කුඩා පොදු සාධිකය, මහා පොදු සාධිකය, දරුකු, ලසු ගණක, විශ්ච ගණීත ප්‍රකාශන විසඳීම- සම්කරණ, සරල සම්කරණ, සමගාමී සම්කරණ, වර්ගු සම්කරණ, සම්කරණ ආශ්‍රිත ගැටුපු, ජ්‍යෙෂ්ඨ- සමාන්තර ජ්‍යෙෂ්ඨ, ගුණෝත්තර ජ්‍යෙෂ්ඨ, මූලු ගණීතය-පූජා පොලිය, වැඳ්ල පොලිය, වට්ටම, ක්ෂේර විම, වර්තමාන අගය, වාර්ෂිකයන්, විශ්ලේෂ ජ්‍යාමිතිය ලක්ෂණ අතර දුර, සරල රේඛාවක සම්කරණ, වතු ප්‍රස්ථාර, වින්තය, පරිවලය, ඉල්පුම්, සැපුසුම් හා ආදායම් ලිඛිත, විවින්ත ගණීතය- කුලක, සාකරණ, සායෝජන සහ ද්වීපද ප්‍රම්‍රිය, කළනය- සීමා, ව්‍යුද්‍යක බැවුම, වෙනස්වේමේ ශීසුනාව, අවකළනය, ආන්තික පිරිවැය, ආන්තික අදාළම, ආන්තික ලාභය, අනුකූලනය, ව්‍යුද්‍යකින් වටවන වර්ගේලය, න්‍යාස න්‍යාස ආශ්‍රිත, ගණීතමය ගැටුපු, න්‍යාස වර්ග ඉගෙනුම් සහ ඉගෙන්වීමේ ක්ම:	දේශන සහ සම්මන්ත්‍රණ
අශ්‍යාධිමේ ක්මය:	පැවරුම් හා වර්ෂ අවසාන පරික්ෂණය
තිරයිඹට ගුණ්ර:	

Bharadwaj, R. (2010). *Mathematics for Managers*. New Delhi: University Science press.

Johnsonbaugh, R. (2009). *Discrete mathematics*. 6th ed. New York: Pearson Education Asia Ltd.

Slater, J. (2011). *Practical business Math Procedures*. 10th edi. New York: McGraw Hill.

Waner, S. Costenoble, S. R. (2011). *Finite Mathematics and Applied Calculus*. Canada: Nelson education Ltd.